

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JUNE 29, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 1st day of June, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at my office at Matara and make claim to the said lands or any one of them or to some interest therein :

I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899, shall declare by writing under my hand that the said lands or such of them, to which no claim has been made, are the property of the Crown.

J. P. LEWIS, Special Officer.

Description of Lands referred to.

I.

Lands commonly called or known as Malmorehena, situate in the village Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 15 acres and 3 perches, shown as lots A, B, C, D, and E in W. L. O. S. No. 54/S. P., as described in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Ittagalahena claimed by Nekatige Babandrisa and others ; on the east by Malmorehena belonging to Crown, Wekoladeniyamulla claimed by Kulappuachchige Tissel and others ; on the south by Birigekumbura claimed by Birimanage Jayan and others, Nekatigekumbura claimed by Singarakkarage Kirinisa and others, Kiramagewatta claimed by Senanayekage Davit, and Iriyagaadeniya belonging to Crown ; on the west by Uswatta belonging to Crown and Katuimbulgahakoratuwa belonging to Singakkara Neketige Kirinisa and others.

විෂි 1900 න්වු ජුනි මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් කෙරෙහිත් ඇත්නම් ඒ අය විසින් මාතර මගේ කන්තෝරුවෙහිදී මා ඉදිරිපිටට පැමිණ එකී ඉඩම්වලට නොහොත් ඉන් කොසියම් එකකට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොයෙදුනොත්, විෂි 1897ගේ නොමිමර 1නේ ආඥාපණයේ ප්‍රකාරයට පත්කරපු විශේෂ මුද්‍රාදැනි වාණාන්තරය දරණ රජයේ පැන්ර් එවිස් යන මට විෂි 1897ගේ නොමිමර 1නේ සහ 1899මේ නොමිමර 1නේ ආඥාපණවලින් ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙණහැර දක්වනට නොයෙදුන සෑම ඉඩම රජසන්තක ඉඩම හැටියට මගේ අත්සන ඇති ලියවිලිලිකින් මා විසින් ප්‍රකාශ කරණ බව මෙයින් දැනගත හැකියි.

ඉඩම්වල නොරතුරු.

ජේ. පී. එවිස්, විශේෂ මුද්‍රාදැනියා වහු.

I.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩපත්තුවේ පරපාමුල්ල යන ගම තිබෙන මේ සමග අමතාපු සහතික සිතියමේ පෙනෙන අක්කර 15කුත්, පර්චස් 3ක් තිබෙනව ඇති මල්මොරේගේන කිසක W. L. O. S. නොමිමර 54 සිතියම පහතේ A. B. C. D සහ E අක්ෂරවලින් පෙන්වන නිමකවිලිවලට මාසිම-උතුරට නැකතිගේ බඩන්දිපිසා සහ තවත් අය වල් විසින් අයිතිවාසිකම් කියන ඉන්තගලයෙන්ද ; නැගෙනහිරට රජසන්තක මල්මොරේගේනද, කුලප්පරආච්චියේ නියෙල් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන වෑකොලදෙහියේමුල්ලද ; දකුණට කිරිමානගේ පත් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන කිරිගේකුරුද, සිංගාරන්කාරගේ කිරිපිසා සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන නැකතිගේකුමුරුද, පේනානායකගේ දුවන් විසින් අයිතිවාසිකම් කියන කිරිමගේවත්තද, රජසන්තක ඊරිගස්දෙහියද ; බස්නාහිරට රජසන්තක උස්වත්තද, සිංගාරනැකතිගේ කිරිපිසාව සහ තවත් අයවලින්ට අයිති කවුඉමුල්ලගතාකාරවුවද.

இவ்வறிவித்தலின் திகதியாகிய 1900 ம் ஆண்டு-த்த ஆனிமீ 1 ந் திகதியிலிருந்து மூன்று மாதத் திற்முள்ளாக இதன் கீழ் விவரித்திருக்கும் காணிகளுக்கு அல்லது அக்காணிகளில். எதற்கும் அல்லது எவற்றிற்கும் ஏதும் உடற்கையேனும் தங்களுக்குண்டென உரித்தாப்பேசுவோர்கள் யாருயிருந்தால், அவர்கள் என்முன்பாக மாத்தறா எனது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிகளுக்கு அல்லது அவற்றில் எதற்கும் அல்லது அதில் யாதும் உரிமை அல்லது உடற்கை காண்பியாதிருந்தால், 1897 ம் ஆண்டு-த்த முதலாம் நொம்பர் சட்டத்தின்படி குறிப்பான உத்தியோகஸ்தராக ஜோன் பென்ரி ஹவீஸ் ஆகிய நம்மில் 1897 ம் 1899 ம் ஆண்டு-த்த முதலாம் இலக்கக் கட்டளைச்சட்டத்தினால் கொடுத்திருக்கும் தத்துவத்தைக்கொண்டு என்கையொப்பயிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணிகள் அல்லது அவற்றுள் உரித்தாப்பேசப்படாதவைகளுக்கு உரித்தாளி வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளியாட்கப்படுத்தவேன்.


ஜே. பி. ஹவீஸ், குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணியின் விவரம்.

I.

தென் மாகாணத்தின் மாத்துறை டிஸ்திரிக்டில் கந்தபடபத்துவைச்சேர்ந்த பறபாமுள்ள என்னும் கிராமத்திலுள்ள W. L. O. S. நொம்பர் 54 ம் அளவுக் கடதாசியில் காணப்படும் பங்குகள் A, B, C, D, ம் E பிரிவு படி மன்மொரேகேன யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற அல்லது அறியப்படுகிற இத்தோடணத்திருக்கும் அட்சரத்தால் உறுதிப்படுத்தி குறிக்கப்பட்ட டாப்பில் விவரிக்கப்பட்டதும் 15 ஏக்கர் 3 பர்சஸ் விஸ்தாரமுள்ளது :—

எல்லை, வடக்கு-னெகதிகே பபுன்திரிஸாவும் சிலபேர்களும் உரித்துப்பேசும் இத்தகலசேன ; கிழக்கு-அரசாட்சிக்குள்ள மன்மொரேகேன, குளப்பறஆசுகிகே திஸ்ஸெல்லும் சிலபேர்களும் உரித்துப்பேசும் வேகொலதெனியேமுள்ள ; தெற்கு-பிரிமானகே ஜயணும் சிலபேர்களும் உரித்துப்பேசும் பிரீகேகும்புர, சின்காறக்காறகே கிரினிஸாவும் சிலபேர்களும் உரித்துப்பேசும் நெகதிகேகும்புர, ஸேனாலயககே தாவித் உரித்துப்பேசும் கிரமகேவத்த, அரசாட்சிக்குள்ள ஈரியகஸ்தெனிய ; மேற்கு-அரசாட்சிக்குள்ள உஸ்வத்த, சிங்கக்காற நெகதிகே கிரிஸாவும் சிலபேர்களக்குமுடைய கட்டுஇம்புளக்ககொறட்டுவ.



Situation : Parapamulla village in Kandaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
A	Malmorehena	0 1 30
B	Do.	0 1 12
C	Do.	1 1 23
D	Do.	0 1 3
E	Do.	12 2 15
		15 0 3


II.

The lands commonly called or known as Mahayayehena, situate in the village of Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 4 acres and 16 perches, shown as lots A, B, C, and D in W. L. O. S. No. ⁶³ S. P., as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Mahayayehena belonging to Crown; on the east by Mahayayehena belonging to Crown and Batakoladeniyawatta belonging to Konkanangamachchige Appu; on the south by Batakoladeniyawatta belonging to Konkanangamachchige Appu and Birimanagewatta belonging to Birimanage Jayan; on the west by Murutagahawatta belonging to Birimanage Don Aberan and Murutagahahena claimed by Birimanage Jayan and others.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කයේ කන්දබට්ටපත්තුවේ පරපාමුල්ල යන ගම තිබෙන මේ සමග අමුතාස සහතික සිතියමේ පෙනෙන අක්කර 4කුත්, පර්ච්ස් 16ක් ක්‍රමවත් ඇති මහයායෙහෙන නිසා W. L. O. S නොමැර 63 සිතියමේ පහළේ A, B, C සහ D අක්ෂරවලින් පෙන්වන ක්‍රීකවිවිචල මාසිම්—ලකුරට රජසන්නක මහයායෙහෙනද; නැගෙනහිරට රජසන්නක මහයායෙහෙනද, කන්නානන්ගමචලවිලයේ අප්පුට අයිති බටකොලදෙනියෙහෙනද; දකුණට එම අතට අයිති බටකොලදෙනියෙහෙනද, බිරිමානගේ පසවට අයිති බිරිමානගේවත්තද; බස්නාහිරට බිරිමානගේ දෙත් අරින්නට අයිති මුරුගහගමවත්තද, බිරිමානගේ පසව සහ තවත් අතවල් විසින් අයිතිවැසිකම් නිසා මුරුගහගමවත්තද.

தென் மாகாணத்தின் மாத்தூறை டிஸ்ட்ரிக்டில் கந்தபடபத்துவைச்சேர்ந்த பறபாமுள்ள என்னும் கிராமத்திலுள்ள W. L. O. S. நொம்பர் 63 ம் அளவுக் கடதாசியில் காணப்படும் பங்குகள் A, B, C, ம் D பிரிவுபடி மகயாயேகேன யென்று பொதுவாய் சொல்லப்படுகிற அல்லது அறியப்படுகிற இத்தோடணத்திருக்கும் அட்சரத்தால் உறுதிப்படுத்தி குறிக்கப்பட்ட டாபயில் விவரிக்கப்பட்டதும் 4 ஏக்கர் 16 பர்சஸ் விஸ்தாரமுள்ளது:—

எல்லை; வடக்கு-அரசாட்சிக்குள்ள மகயாயேகேன; கிழக்கு-அரசாட்சிக்குள்ள மகயாயேகேன, கங்காணன்மொச்சிகே அப்புஉடைய பட்டகொலதெனியேவத்த; தெற்கு-மேற்சொல்லியவனுடைய பட்டகொலதெனியேவத்த, பிரீமானகே ஜயனுடைய பிரீமானகேவத்த; மேற்கு-பிரீமானகே தொன் அபறனுடைய முறுத்தக்கவுத்த, பிரீமானகே ஜபனும் சிலபேர்கனும் உரித்துபேசும் முறுத்தக்ககேன.



Situation : Parapamulla village in Kandaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
A	Mahayayehena	0 3 23
B	Do.	0 3 33
C	Do.	0 2 8
D	Do.	1 2 32
		4 0 16

Surveyor-General's Office,
Colombo, February 8, 1900.

S. J. C. MORE,
for Surveyor-General.